

ප්‍රධාන කරුණු ලේඛනය (KFD)  
අධ්‍යාපන ණය  
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී



ප්‍රධාන ලක්ෂණ සහ ප්‍රතිලාභ	නිෂ්පාදනයේ ස්වභාවය සහ අදාළ නෛතික ප්‍රතිපාදන	පොලී අනුපාත සහ වෙනත් ගාස්තු	පහසුකම් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය	ප්‍රධාන නියමයන් සහ කොන්දේසි
<ul style="list-style-type: none"> <li>- අධ්‍යාපනික මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම</li> <li>- පාරිභෝගිකයාට ප්‍රමාදයකින් තොරව උසස් අධ්‍යාපනය ආරම්භ කළ හැක.</li> <li>- පාරිභෝගිකයාගේ ඉපැයීම් රටාව අනුව ගෙවීම් සකස් කළ හැක.</li> <li>- ආකර්ශනීය පොලී අනුපාත.</li> <li>- වේගවත් සේවාව සහ අවම ලියකියවිලි.</li> <li>- නමැස්මේ ආපසු ගෙවීමේ කොන්දේසි</li> <li>- පාරිභෝගික සේවාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>- දේශීය උසස් අධ්‍යාපනය සහ විදේශීය උසස් අධ්‍යාපනය වැනි අධ්‍යාපනික මූල්‍ය අවශ්‍යතා අධ්‍යාපන ණය මගින් ආවරණය කෙරේ.</li> <li>- CCCFP හෝ නිශ්චල දේපලෙහි පුද්ගලික ඇපකර සහ ස්ථාවර තැන්පත් මගින් සුරක්ෂිත ණයක් ලෙස ණය ලබා දිය හැක.</li> <li>- පහසුකම් සඳහා පහත නීතිමය විධිවිධාන අදාළ වේ</li> <li>- 1949 අංක 6 දරන උකස් පනත</li> <li>- 1990 අංක 2 දරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත</li> <li>- කොන්ත්‍රාත් නීතිය මේ වන විට පවතින වෙනත් නීති සහ කලින් කලට වරින් වර හඳුන්වා දෙන නව නීති</li> </ul>	<p><u>පොලී අනුපාත</u></p> <ul style="list-style-type: none"> <li>- පොලී අනුපාත කලින් කලට කළමනාකාරිත්වය විසින් තීරණය කරනු ලබන අතර වෙබ් අඩවියේ පළ කර ඇති පොලී අනුපාත ඇමුණුම බලන්න.</li> </ul> <p><u>වෙනත් අයකිරීම්</u></p> <ul style="list-style-type: none"> <li>- මූල්‍ය මුදලින් ලේඛන ගාස්තුවෙන් 1%ක් සහ මූල්‍ය මුදලින් මුද්දර ගාස්තුවෙන් 1%ක් සහ රු. 8,000 නීතිමය ගාස්තු අය කරනු ලබන අතර පහසුකම් සඳහා අදාළ ගාස්තු, ගාස්තු කළමනාකරණය විසින් වරින් වර සමාලෝචනය කරනු ලැබේ.</li> </ul> <p><u>දඩ පොලී අනුපාතය</u></p> <ul style="list-style-type: none"> <li>- දැනට පවතින දඩ පොලී අනුපාතය මාසිකව 5% (ආසන්න වශයෙන්)</li> </ul>	<ul style="list-style-type: none"> <li>- පාරිභෝගිකයින්ට ළඟම ඇති ශාඛාවට ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සාකච්ඡා කළ හැකිය.</li> <li>- පාරිභෝගිකයා සහ පාරිභෝගිකයාගේ මූල්‍ය තත්ත්වය ඇගයීමෙන් පසු පහසුකම් ලබා දෙනු ඇත.</li> <li>- පහත ලියකියවිලි පාරිභෝගිකයා විසින් සැපයිය යුතුය</li> <li>- අවශ්‍ය ලියකියවිලි (අයදුම්කරු සහ ඇපකරුවන්)</li> <li>- නිසි පරිදි සම්පූර්ණ කරන ලද පහසුකම් අයදුම් පත්‍රය.</li> <li>- ජාතික හැඳුනුම්පතේ පිටපතක්.</li> <li>- ණය ගැණුම්කරු ව්‍යාපාරිකයෙකු නම් ව්‍යාපාර ලියාපදිංචිය සහ බැංකු ප්‍රකාශන.</li> <li>- වැටුප් සහ සේවා තහවුරු කිරීමේ ලිපිය සමඟ පසුගිය මාස 3ක වැටුප් පත්‍රිකා.</li> <li>- අවශ්‍ය පරිදි බැංකු ප්‍රකාශන හෝ වෙනත් ආදායම් සනාථ කරන</li> </ul>	<ul style="list-style-type: none"> <li>- ණය ලබා දෙන අවස්ථාවේ ශිෂ්‍යයා ශ්‍රී ලංකාවේ ජීවත් නොවන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජීවත් වන ශිෂ්‍යයාගේ දෙමාපියන්ට, ආසන්නතම පවුලේ සාමාජිකයාට හෝ භාරකරුට ඒකාබද්ධ ණය ප්‍රදානය කෙරේ.</li> <li>- ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ගනුදෙනුකරුවෙකු වීමට නම් වයස අවුරුදු 18 න් 60 න් අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය (අවුරුදු 60 ට වැඩි ගනුදෙනුකරුවන් අවුරුදු 60 ට අඩු හවුල් ණය ගැනුම්කරුවෙකු සමඟ සලකා බැලනු ලබන අතර CCCFP හි ස්ථාවර තැන්පත්වලට වලට එරෙහිව ණය ලබා දිය හැකි අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ද සලකා බලනු ලැබේ.</li> <li>- පාරිභෝගිකයාගේ CRIB තත්ත්වය සමාගමට පිළිගත හැකි විය යුතුය</li> </ul>

			<p><b>ලියකියවිලි.</b></p> <p><u>උකස් ලේඛන</u></p> <ul style="list-style-type: none"> <li>- ඔප්පු / හිමිකම් සහතිකයේ පිටපතක්</li> <li>- පසුගිය වසර 30 සඳහා මුල් උපුටා ගැනීම්.</li> <li>- අනුමත සමීක්ෂණ සැලැස්මේ පිටපතක්</li> <li>- විදි රේඛාවේ පිටපතක් හිමි නොවන සහ හිමිකාරත්ව සහතිකය</li> <li>- අනුමත ගොඩනැගිලි සැලැස්මේ පිටපතක් සහ අනුකූලතා සහතිකය</li> </ul> <p><u>අවශ්‍ය ලියකියවිලි (සිසුන්)</u></p> <ul style="list-style-type: none"> <li>- ශිෂ්‍යයා වෙත යොමු කර ඇති අධ්‍යාපන ආයතනයෙන් පාඨමාලා පිරිනැමීමේ ලිපිය. (තිබේ නම් පාඨමාලා විස්තර සහ IELTS ලේඛන අඩංගු වේ)</li> <li>- විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්</li> <li>- ශිෂ්‍යාගේ අධ්‍යාපන වාර්තා</li> </ul>	<ul style="list-style-type: none"> <li>- දේශීය උසස් අධ්‍යාපනය ■ රුපියල්, 500,000 සිට රු. 2,000,000 උපරිම මාස 48 දක්වා ආපසු ගෙවීම නිශ්චල දේපල සහ පුද්ගලික ඇපකර උකසකින් සුරක්ෂිත කර ඇත.</li> <li>- විදේශ උසස් අධ්‍යාපනය පහසුකම් රු., 1,000,000 සිට රු. 9,000,000 උපරිම මාස 72 දක්වා ආපසු ගෙවීම නිශ්චල දේපල සහ පුද්ගලික ඇපකරුවන් විසින් උකසට තබා ඇත.</li> <li>- ණය වාරිකය මාසිකව ගෙවිය යුතුය</li> <li>- හිඟ මුදල් සඳහා දඩ පොලී අය කෙරේ</li> </ul>
--	--	--	---	--

## පැමිණිලි කිරීමේ ක්‍රියාපටිපාටිය

ඔබගේ ප්‍රතිචාර අප විශේෂයෙන්ම අගය කරන අතර අපගේ සේවාවන් පිරිනැමීමේදී ඔබගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි අවස්ථාවන් වලදී අපව දැනුවත් කරන්න. අපගේ සේවාවන් පිළිබඳ ඔබ තෘප්තිමත් නොවුණි නම් ඔබට මූල්‍ය අයිතිවාසිකම් විනිශ්චයකාර සේවාවෙන් සමාලෝචනයක් හෝ මැදිහත්වීමක් ඉල්ලා සිටිය හැක.

පාරිභෝගිකයින්ට අපගේ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳ පැමිණිලි කරනු සඳහා පහත ක්‍රම භාවිතා කළ හැක

- අදාළ ශාඛාව කලමණාකරු ඇමතිම
- අපගේ දුරකතන අංකයට ඇමතිමට +94 11 2 000 000
- ඊමේල් හරහා හෝ ආයතනයේ වෙබ් අඩවිය සහ වෙබ් වැට් හරහා [ccl@cclk.lk](mailto:ccl@cclk.lk) හෝ <https://www.cclk.lk>
- වටිස්ඇප් මාර්ගයෙන් කෝල් සෙන්ටර් කළමනාකරුට පණිවිඩයක් යැවීමට +94 76 5 171 362
- ලිපියක් යැවීමට
  - ප්‍රධාන කාර්යාලය - අංක 106, යටිනුවර වීදිය, මහනුවර
  - නගර කාර්යාලය - අංක 165, කින්නි පාර, කොළඹ 08
- මූල්‍ය අයිතිවාසිකම් විනිශ්චයකාර 143A, වජිර පාර, කොළඹ 05. +94 11 2 595 624
- ගනුදෙනුකරුවන්ට පැමිණිලි හැසිරවීමේ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩිදුර තොරතුරු ආයතනික වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

අවසන් වරට සමාලෝචනය කරන ලද්දේ 2024 මැයි 20